

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වැවිලි අමාත්‍යාංශයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව වැවිලි අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2021 අගෝස්තු 06 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2021 සැප්තැම්බර් 21 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2020 දෙසැම්බර් 31 දිනට වැවිලි අමාත්‍යාංශයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මම ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) මෙම වාර්තාවේ 1.6.1 (අ) සහ 1.6.2 (ආ) හි සඳහන් නිරීක්ෂණ සම්බන්ධයෙන් ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ වාර්තාවේ සඳහන් නිර්දේශ සමාලෝචිත වර්ෂයේදීත් ක්‍රියාත්මක කර නොතිබුණි.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

(අ) ආදායම් ලැබීම්

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අංක 20.02.01.04 දරන කල් බදු කුලී ආදායම් විෂයයේ රැස්කළ ආදායම භාණ්ඩාගාර ආදායම් සාරාංශ වාර්තාව (SA-20) අනුව රු.951,725,623 ක් වුවද සමාලෝචිත වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබුණු මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ එය රු.951,307,842 ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව වෙනස වන රු.417,781 ක මුදල කල් බදු කුලීයක් නොවන ආදායම් බැරකිරීමක් බව හඳුනාගෙන ඇතත් එය නිවැරදි කර නොතිබුණි.</p>	<p>20.02.01.04 දරන කල් බදු කුලී ආදායම් ශීර්ෂයේ රැස්කළ ආදායම භාණ්ඩාගාර ආදායම් සාරාංශ වාර්තාව හා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ බදු නොවන ආදායම අතර වෙනස රු.417,781 ක් ඇති බව හඳුනාගෙන ඇත.</p>	<p>රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය අනුව ලැබීම් නිවැරදිව සටහන් කළ යුතු වීම.</p>

(ආ) ආදායම් නොවන ලැබීම්

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට භාණ්ඩාගාර පොත් හා අමාත්‍යාංශ පොත් අතර පැවති රු.56,769 ක වෙනස නිරවුල් කර නොතිබුණි.</p>	<p>රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් 2021.05.21 දිනැතිව ලබා දී ඇති උපදෙස් පරිදි ගිණුම්කරණ දෝෂය ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කෙරේ.</p>	<p>වෙනස නිරවුල් කර ගත යුතු වීම.</p>

1.6.2 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

පහත සඳහන් නිරීක්ෂණයන් සිදු කෙරේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මු.රෙ.110 ප්‍රකාරව 2016 වර්ෂයේ සිට හානි පිළිබඳ ලේඛනය යාවත්කාලීනව කර නොතිබුණි.	2020 වර්ෂයේදී හානි හා පාඩු සම්බන්ධ සිද්ධීන් ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වාර්තාවී නොමැත.	මු.රෙ. 110 හි විධිවිධාන ප්‍රකාර ඒ යටතේ වන ආකෘතිය අනුව හානි පිළිබඳ ලේඛනය යාවත්කාලීන කර පවත්වා ගත යුතු වීම.
(ආ) අමාත්‍යාංශය විසින් මු. රෙ. 891 (i) පරිදි සේවක ඇප තැන්පතු ලේඛනය පවත්වා නොතිබුණි.	අදහස් දක්වා නොමැත	මුදල් රෙගුලාසිවල සඳහන් තොරතුරු ඇතුළත් වන පරිදි ඇප තැබිය යුතු නිලධාරීන් පිළිබඳ ඇප ලේඛනයක් පවත්වා ගත යුතු වීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 ආදායම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1992 වර්ෂයේදී රජයට අයත් එකතුව හෙක්ටයාර් 249,843 ක් වූ ඉඩම් ප්‍රාදේශීය වැවිලි සමාගම් 23 ක් වෙත අවුරුදු 53 ක කාලයක් සඳහා බදු කුලී පදනම මත පවරා දී තිබුණි. හිඟ ආදායම් පිළිබඳ ප්‍රකාශනය අනුව 2020 දෙසැම්බර් 31 දිනට එම සමාගම් අතුරින් සමාගම් 11 කින් රු.890,475,674 ක බදු ආදායම හිඟහිටව තිබූ අතර, 2021 ජුනි මාසය වන විට එයින් රු.245,242,616 ක් අයකර ගෙන ඇති බව විගණනයට	හිඟ බදු කුලිය කඩිනමින් පියවාගැනීමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකරනු ලබයි.	හිඟ බදු ආදායම් අයකර ගැනීමට පියවර ගත යුතු වීම.

වාර්තාකර ඇතත් ශේෂය වන රු.645,233,058 ක් මු. රෙ. 176 (2) හා (3) ප්‍රකාරව අප්‍රමාදව එකතු කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

- | | | |
|---|---|--|
| <p>(ආ) 1992 වර්ෂයේදී රජයට අයත් ඉඩම් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත බදු දීමේදී, එම ඉඩම්වලින් අයවිය යුතු බදු කුලිය ගණනය කිරීම සඳහා යොදාගත් සූත්‍රයට අනුව ශුද්ධ වත්කම් වටිනාකම රු.මිලියන 200 ඉක්මවා තිබිය යුතුවිය. ඒ අනුව එදිනට ශුද්ධ වත්කම් වටිනාකම ඊට වඩා අඩු වූ ආගරපතන, උඩුපුස්සැල්ලුව හා ඇල්කඩුව යන වැවිලි සමාගම් තුන වෙත ඉඩම් හෙක්ටයාර් 20,757 ක් බදු කුලී රහිතව ලබා දී වසර 27 ක කාලයක් ගත වී තිබුණි. වර්තමානය වනවිට ඉන් උඩුපුස්සැල්ලුව හා ඇල්කඩුව යන සමාගම් දෙකක ශුද්ධ වත්කම් රු.මිලියන 200 ඉක්මවා තිබුණද, බදු කුලියක් අය නොවන බැවින් එවැනි අවස්ථාවලදී ක්‍රියාකළයුතු ආකාරය සම්බන්ධව ප්‍රතිපාදන බදු ගිවිසුම්වල නොමැති නිසා එම රජයේ ඉඩම්වලින් බදු කුලියක් අයකර ගැනීමට නොහැකිවී තිබුණි.</p> | <p>සමස්ත වශයෙන් සියලුම වැවිලි සමාගම් සමඟ අත්සන් කර ඇති බදු ගිවිසුම්වල සඳහන් කොන්දේසිවල සිදුවිය යුතු සංශෝධනයන් පිළිබඳව මෙම අමාත්‍යාංශය විසින් මහා භාණ්ඩාගාරය දැනුවත් කර ඇත.</p> | <p>සුදුසු පරිදි ගිවිසුම් සංශෝධනය කිරීමට පියවර ගත යුතු වීම.</p> |
| <p>(ඇ) 1995 වර්ෂයේ නොවැම්බර් 27 දිනැතිව කුරුණෑගල වැවිලි සමාගම සමඟ ඇතිකරගත් අංක 1558 දරන කල් බදුකුලී සංශෝධන ගිවිසුම අනුව එදිනට පැවති ශුද්ධ වත්කම් ප්‍රමාණය මත ගණනය කළ බදු මුදල වසර 53 ක් තුළ වසරකදී සමාන වාරික හතරකින් ගෙවිය යුතුය. එහෙත් එපරිද්දෙන් නියමිත බදු මුදල් නොගෙවීම නිසා 2009 වර්ෂයේ සිට 2020 දෙසැම්බර් 31 දක්වා රු.242,596,454 ක හිඟයක් පැවතිණි. සමාගම විසින් පාලනය කරනු ලබන ඉඩම්වලින් පොදු කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් එම සමාගමේ ශුද්ධ වත්කම්වල වටිනාකම අඩුවී ඇති බැවින් වාර්ෂික බදුකුලී මුදල් සංශෝධනය කරන ලෙස එම සමාගම විසින් ඉදිරිපත් කරන ඉල්ලීමට එකඟතාවයක් ලබා නොදීම මෙයට එක් හේතුවක් බව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් විගණනයට වාර්තාකර තිබුණි.</p> | <p>මෙතෙක් ගෙවා නොමැති බදු මුදල් පැහැර හැරීමකින් තොරව ගෙවන ලෙස අපටද පිටපතක් සහිතව කුරුණෑගල වැවිලි සමාගම වෙත ලිඛිතව දන්වා ඇත. එසේම මේ පිළිබඳ මහා භාණ්ඩාගාරයේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල වැවිලි සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අප විසින් මුදල් අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.</p> | <p>හිඟ බදු ආදායම් අයකර ගැනීමට පියවර ගත යුතු වීම.</p> |

<p>(ඇ) කොටගල වැව්ලි සමාගමෙන් 2017 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා රු.309,111,059 ක් හලාවත සහ මස්කෙළිය වැව්ලි සමාගම් වලින් 2019 සහ 2020 වර්ෂ 02 ක තුළ රු.145,803,191 ක් වශයෙන් බදු කුලී ආදායමක් හිඟව පැවති අතර, 2021 වර්ෂයේ ජූනි මාසය වන විට හලාවත සහ මස්කෙළිය වැව්ලි සමාගම් වලින් රු.41,156,706 ක් අයකර ගෙන ඇති බව විගණනයට වාර්තාකර තිබුණි. එහෙත් එම වැව්ලි සමාගම් 03 වෙනත් රු.413,757,544 ක් තවදුරටත් හිඟව පැවති අතර ගිවිසුමේ 5 (c) ඡේදයේ ප්‍රකාරව අදාළ කාලසීමාව තුළ බදු පැහැර හැරීමේ වරදට බදු ගිවිසුම අවලංගු කළයුතු වුවත් එසේ සිදු කර නොතිබුණි.</p>	<p>වැව්ලි සමාගම් වල ඉතිරි බදු හිඟ බදු ආදායම් මුදල් අයකර ගැනීම අයකර ගැනීම සඳහා සම්බන්ධයෙන් ද ඔවුන් දැනුවත් කර හිඟ බදු කුලිය කඩිනමින් පියවාගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනු ලබයි.</p>
---	--

2.2 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ නිර්දේශය අදහස් දැක්වීම

<p>(අ) සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වැය විෂයයන් 13 ක් සඳහා සලසා තිබුණු එකතුව රු.මිලියන 245 ක ප්‍රතිපාදනවලින්, එකතුව රු.මිලියන 25 ක් උපයෝජනය කර නොතිබුණි. ඒ අනුව වියදම් ඇස්තමේන්තු තාත්විකව පිළියෙල කිරීම පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය යොමු වී නොතිබුණි.</p>	<p>COVID - 19 වසංගත තත්ත්වය හේතුවෙන් කාර්ය මණ්ඩලයේ පැමිණීම සීමාවීම හේතුවෙන් වියදම් අඩුවීම හා අපේක්ෂිත ලෙස වියදම් දැරීමට සිදු නොවීම.</p>	<p>සලසාගත් ප්‍රතිපාදන නිසි පරිදි උපයෝජනය කළ යුතු වීම.</p>
--	---	---

(ආ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන වැය COVID - 19 වසංගත තත්ත්වය සලසාගත් ප්‍රතිපාදන නිසි විෂයයන් 08 ක් සඳහා සලසා තිබුණු හේතුවෙන් ඇතැම් කාර්යයන් පරිදි උපයෝජනය කළ එකතුව රු.මිලියන 13 ක ප්‍රතිපාදනවලින් සම්පූර්ණ කරගත නොහැකි වීම. යුතු වීම. රු. මිලියන 04 ක් උපයෝජනය කර නොතිබුණි.

2.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
1985 මැයි 10 දිනැති අංක 289 හා 1992 අගෝස්තු 19 දිනැති අංක 26/92 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය යෙදිය යුතු වුවත්, අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ලාංඡන යෙදිය යුතු වාහන 27 ක රාජ්‍ය ලාංඡනය යොදා නොමැතිව වාහන ධාවනයේ යොදවා තිබුණි.	රාජ්‍ය ලාංඡනය යෙදීම සඳහා රජයේ කර්මාන්ත ශාලාව වෙතින් මිළ ගණන් කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී පවතින කොවිඩ් වසංගතය නිසා මෙම කාර්යය ප්‍රමාද වන බව දැනුම් දී ඇත.	අදාළ වක්‍රලේඛවලට අනුගතව කටයුතු කළ යුතු වීම.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 රජයේ නිලධාරීන් ඇප තැබීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
අමාත්‍යාංශයේ, මු. රෙ. 880 (i) යටතේ දක්වා ඇති කාණ්ඩවලට අයත් නිලධාරීන් සංඛ්‍යාව හඳුනාගෙන ඇප තැන්පත් කිරීමට කටයුතු කර නොතිබුණි.	මු.රෙ. 880 ප්‍රකාරව අදාළ නිලධාරීන් වෙත 2021.02.01 දින ලිඛිතව දැනුම් දී ඇති අතර, මේ වන විට ඇප තැන්පත් කර ඇති නිලධාරීන් සිටි නම් එම පාස්පොත් ගිණුම් අංශය වෙත භාරදීමට කටයුතු කරන ලෙස ද දන්වා ඇත.	මු. රෙ. ප්‍රකාරව ඇප තැබීම කටයුතු කළ යුතු වීම.

3.2 පාඩු හා හානි

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිර්දේශ
නිලධාරීගේ අදහස් දැක්වීම

2020 දෙසැම්බර් 31 දින වන විට වාහන අනතුරු සිදු වී වසර 04 ක්, වසර 09 ක් අතර කාලයක් ගත වී ඇති රු.මිලියන 4.9 ක් වූ වාහන අනතුරු 5 ක් පොත් වලින් කපා හැර නොතිබුණි.

මුදල් රෙගුලාසි අනුව ඉදිරියේදී කටයුතු කිරීමට උපදෙස් ලබාදී ඇත.

වාහන සඳහා වූ අලාභ අයකර අනතුරු පොත්වලින් කපාහැරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු වීම.

3.3 කළමනාකරණ දුර්වලතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ නිර්දේශය
අදහස් දැක්වීම

(අ) අමාත්‍යාංශයෙන් බැහැරව ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් 06 දෙනෙකුගෙන් මාස 03 සිට අවුරුදු 30 ක් අතර, කාලයක සිට අය නොවී පවතින එකතුව රු. 358,552 ක ශේෂ නිරවුල් කර නොතිබුණි. මෙයින් රු.287,850 ක් 2021 මැයි මාසය වනවිට නිරවුල් කර ඇති අතර රු.70,752 ක් තව දුරටත් නිරවුල් කළ යුතුව පැවතුණි.

20 වසරකටත් වඩා ඉහත කාලයක සිට නිරවුල් නොවී පවතින මෙම ශේෂයන්ට අදාළ නිලධාරීන් සම්බන්ධව තොරතුරු ඔවුන් ස්ථාන මාරුවී ගිය ආයතනයන්ගෙන් විමසුවද ඔවුන් පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

අත්තිකාරම් නිරවුල් කර ගැනීම කඩිනම් කර ගත යුතු වීම.

(ආ) අමාත්‍යාංශයේ සේවයේ යෙදී සිටි වැඩ තහනමට ලක්වූ නිලධාරීන් 04 දෙනෙකුගෙන් වසර 06 ක් 23 ක් අතර කාලයක සිට රු.526,278 ක් වූ හිඟහිටි ශේෂයක් තව දුරටත් නිරවුල් කළ යුතුව තිබුණි.

මූල්‍ය රෙගුලාසි අනුව ඒ සඳහා එකඟවිය නොහැකි අතර වාරික 12 කින් ගෙවා නිම කරන ලෙස දන්වා යවන ලදී. ඊට එකඟව සාකච්ඡාවක් සඳහා පැමිණීමට එකඟව ඇත. කොරෝනා වසංගත තත්ත්වය සමනය වූ වහාම ඒ සම්බන්ධ කටයුතු සිදු කරනු ලැබේ.

අත්තිකාරම් නිරවුල් කර ගැනීම කඩිනම් කර ගත යුතු වීම.

4. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනුමත සේවක සංඛ්‍යාව 592 වූ අතර එයින් 157 ක් පුරප්පාඩුව පැවතුණි. මේ අනුව සුදුසු පරිදි තනතුරු පිරවීමට හෝ අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනයට පියවර ගෙන නොතිබුණි.

2020.09.04 දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නව කාර්ය මණ්ඩලයක් අනුමත කරන ලදී. මෙයද, 2020.12.31 දින අනුමත හා තථ්‍ය කාර්ය මණ්ඩලය අතර වෙනස සඳහා එක් හේතුවකි.

අවශ්‍යතාවය අනුව මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හෝ අනුමත සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීමට පියවර ගත යුතු වීම.